

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සම්බන්ධ වන ආකාරය

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් සහය වන ආකාරය....

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අප කල යුතු ප්‍රධාන කාර්යය වන්නේ කෘෂි ආර්ථිකය දියුණු කිරීමය. ඒ සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස අපගේ පැහැදිලි වගකීමක් ඇති අතර ඒ සඳහා අප දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම ද විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

දේශීය කෘෂි කර්මාන්තය

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාව 75% ආසන්න ප්‍රමාණයක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වලය. එම අයගෙන් බොහොමයක් අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. මෙහිදී කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදිය හැක.

- I. දේශීය කෘෂිකර්මාන්තය
- II. අපනයන කෘෂිකර්මාන්තය

මෙම අංශ දෙක වගාවන් ගැන විමසීමේදී වී වගාව කෙරෙහි අප වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. මන්ද වී වගාව තවමත් ග්‍රාමීය ප්‍රදේශ වල තමන් ඉපයූ මුදලින් ගොවිතැන් කරන අතර තවත් වැඩි ප්‍රමාණයක් නිපදවන ප්‍රමාණය පරිභෝජනයට යොදා ගනී.

අප වැඩිපුර අවදානය යොමු කරන්නේ ආහාර නිෂ්පාදනයට සෘජුව බලපාන තවත් ආහාර වර්ග වන මඤ්ඤක්කා, බතල, කිරි අල, එළවළු, හා පලතුරු වගාවන් කෙරෙහිය. ඊට අමතරව අපනයන කෘෂිකර්මාන්තය යටතේ කරන බුලත්, ගම්මිරිස්, කුරුඳු වැනි වගාවන් කෙරෙහිය.

ඉහත මෙම වගාවන් තුළින් ලබා ගන්නා අස්වැන්න ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රමාණයක් පාරිභෝජනය සඳහා යොදා ගන්නා අතර ඉතිරිය යොදවන්නේ නැවත විකිණීම සඳහා සහ තවත් නිෂ්පාදනයන් බිහි කිරීමටය. උදාහරණ, මඤ්ඤක්කා ආහාරයට මෙන්ම බයට වර්ග සඳහා ද විවිද පිටි වර්ග නිපදවීම සඳහා ද යොදා ගනී.

එබැවින් අප සඳහන් කල බෝග වර්ග වගා කිරීම සඳහා ගොවීන්ට බොහෝ විට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොතිබිය හැකිය. එමෙන්ම මෙම වගාවන් සඳහා උසස් යැයි පිලිගැනෙන බැංකු සහ මූල්‍ය ආයතන ණය පහසුකම් ලබා දීමට මැලි වෙති.

දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් ණය මුදල් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන ආකාරය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් පුද්ගලයන් හට ණය සැපයීම සිදු කරයි. නමුත් ඊට සමගාමීව කල යුතු තවත් කාර්යයන් කිහිපයක් ඇත. එනම් ඉතුරුම් වැඩි කිරීම, නිවාස පහසුකම් ලබා දීම, රක්ෂණය, වස විසන් තොර වූ වගාවන්ට යොමු කිරීම ආදී කරුණු රාශියක් ඉටු වූ තැන ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයීම යථාර්තයක් බවට පත්වේ.

අප සමාගම තෝරාගත් දේශීය ආහාරබෝග වගාවන් වලට මෙන්ම අපනයන කෘෂි කර්මාන්තය සඳහා නියලී ඇති පුද්ගලයන්ට ණය පහසුකම් ලබා දීමට තීරණය කර ඇත. මෙහිදී වැඩි අවදානය යොමු කරන්නේ අඩු ආදායම් ලබන පිරිස් කෙරෙහි මෙන්ම අඩු භූමි ප්‍රමාණයක වගාවන් සිදු කරනා අය කෙරෙහිය.

අප ණය දීම තුළින් පුද්ගලයා හට මුදලක් ලැබෙන මුත් යම් නිෂ්පාදනයක් හෝ වගාවක් කිරීමට සුදානම් වූ විට තිබෙන ප්‍රධාන ගැටළු කිහිපයකට මුහුණ පෑමට සිදුවේ.

1. අවශ්‍ය ප්‍රමිතියට සැකසූ බීජ, පැල වර්ග ලබා ගැනීමේ අපහසුකම
2. කාබනික පොහොර වගාවට යොමු වී වගා කිරීමට තීරණය කල ද ඒ සඳහා අවශ්‍ය නිවැරදි ප්‍රමිතියට සැකසූ පොහොර වර්ග, දියර නොමැතිකම
3. වගාව කිරීමට අවශ්‍ය උපදෙස්, තාක්ෂණික දැනුම නොමැතිකම.
4. ලැබෙන අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබීම.

මෙවැනි සිද්ධීන් අපේ රටේ අඩු ආදායම්ලබන ගොවීන් නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු කිහිපයකි. එබැවින් ගොවීන්ට ණය පමණක් සැපයීම තුළින් ඔවුන්ගේ ආදායම් තත්වය ඉහල දැමිය නොහැකිය.

මේ සම්බන්ධයෙන් අවබෝධ කරගත් අප සමාගම මේ සඳහා පහත සඳහන් විශේෂ වැඩ පිළිවෙලක් සමගින් ග්‍රාමීය ජ්‍යෙෂ්ඨ වල ජීවත් වන අඩු ආදායම් ලබන ජනතාවට ණය පහසුකම් සැපයීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත.

1. මඤ්ඤාක්කා , බතල , කිරි අල, කහ ඉගුරු , අන්නාසි, බුලත්, ගම්මිරිස්, කුරුඳු වැනි බෝග නිපදවීමට ණය පහසුකම් ලබා දීමට වගා ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම.
2. දුම්බර මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනයේ අනුබද්ධ ආයතනය ලෙස දුම්බර ඇග්‍රෝ හෝල්ඩින් නමින් කෘෂි භාණ්ඩ සැපයීමේ ආයතනයක් ආරම්භ කිරීම.
3. නිසි ප්‍රමිතියට රජයේ කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ උපදෙස් වලට අනුකූලව කොම්පොස්ට් සෑදීමේ වැඩසටහනක් ආරම්භ කර උසස් ප්‍රමිතියේ කොම්පොස්ට් පොහොර නිපදවීම.
4. වගාවන්ට අවශ්‍ය බීජ පැල, අතුපැල, බද්ධ පැල රජයේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන වල උපදෙස් මත සකසා අඩු මිලට ලබා දීම.
5. රජයේ සහ පෞද්ගලික අංශයේ පළපුරුදු කෘෂි කාර්මික උපදේශකයන් ලවා තාක්ෂණික උපදෙස් සහන මිලට සහ නොමිලේ ලබා දීම.
6. අස්වැන්න තුළින් ලැබෙන භාණ්ඩ අප විසින්ම මිලදී ගැනීම හෝ ඉහළ මිලකට විකිණීමට අවස්ථාව ලබා දීම.

මෙවැනි ක්‍රියාදාමයන් රැසක් අනුගමනය කිරීම තුළින් අප ඉදිරි වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

ආයතනය මගින් පොහොර නිපදවා සහන මිලට ලබා දීම සිදු කරන අයුරු...



මෙහිදී ණය මුදල් ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේ සිට ගනුදෙනුකරු සුභදව හඳුනා ගැනීම.

- ණය අවධිත් පියවර වලින් පැහැදිලි කිරීම
- අවශ්‍යය දැනුම හා උපදෙස් ලබා දීම
- සුභදගීලී සහ ආචාරශීලීභාවය තුළින් ගනුදෙනුකරුට සංග්‍රහ කිරීම ආදිය සිදු කිරීම අපගේ අරමුණයි.

ආයතනයේ ගනුදෙනුකරුවන් සඳහා පැල වර්ග, බීජ සහ පොහොර වර්ග ලබා දීම.



ගොවිතැනට කැමති ඉරිය ගොවි ජනතාවට

● අඩු පොලියට ණය ● පොහොර, බීජ, පැළ සහන මිලට
● ගිපදවන කෘෂි භාණ්ඩ ඉහල මිලකට විකුණා දීම

කෘෂිකාර්මික වගා ණය

✓ මඤ්ඤොක්කා, කහ, ඉඟුරු, ගම්මිරිස්, බුලත්, අන්නාසි ඇතුළු බෝග සඳහා

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට

දුම්රි මයික්‍රෝ ක්‍රෙඩිට් | 076 820 38 65 / 077 77 87 371

මල්වතුපොළ, දැරණියගල. (ශ්‍රී ලංකා මහ බැංකුවේ කුඳුරු මුද්‍රා පාලනවර්ගයේ යෙදුණු ලියාපදිංචි අංශ ලේඛන පාලනාංශය)



ඉහත ණය යෝජනා ක්‍රම තුළින් අක්කර 100 වගා කිරීමත් පුද්ගලයන් 100කට ණය සැපයීමත් 2021 මුල් කාර්තුව තුළ සිදු කිරීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වගකීමක් තිබෙන නීත්‍යානුකූල ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන දුම්රි මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගම ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නැංවීමට උපරිමය ක්‍රියාකාරී වැඩ පිලිවෙලකට සම්බන්ධ වේ. එය අප සමාගමේ වගකීමක්ද වේ.